

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ප්‍රචන්ද්‍ර මණ්ඩලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත්ව මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතියටත් වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානගතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව්කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

මණ්ඩලයේ අවසන් තොග විකිණි නොමැති පොත් දැනට විකුණා ඇති වටිනාකම තුළ ඇතුලත් 2014 සිට නැවත මණ්ඩලයට පොත් වලට මුදල් හා 2022 දක්වා වූ කාලපරිච්ඡේදය ලබාගැනීමටත් අලෙවි කළ නොවිකුණු පොත් තුළ විකිණීමේ හා ආපසු එවීමේ පොත්වල මුදල් ලබා නැවත ලබා ගැනීමට පදනම මත ලබාදී තිබූ රු.117,866 ගැනීමටත් උපදෙස් ලබාදී කටයුතු කළ යුතුය. ක් වූ පොත්වල විකුණා ලැබූ මුදල් ඇති බව.

හෝ නොවිකුණු පොත් මණ්ඩලය වෙත ආපසු ලබාගෙන නොතිබුණු අතර මෙම තොග අභිමිචීමේ අවධානම සඳහා ගිණුම්වල අවශ්‍ය ප්‍රතිපාදන සලසා නොතිබුණි. තවද, විකුණු පොත්වල වටිනාකම හෝ ඉතිරි පොත් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ද විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම ආදියට යොමුව

කළමනාකාරිත්වයේ නිර්දේශය අදහස් දැක්වීම

අ) 1973 අංක 05 දරන ශ්‍රී ලංකා ප්‍රචන්පත් මණ්ඩල පනත

i) 25 වන වගන්තිය.	තාක්ෂණික දියුණුවත් සමග e - පුවත්පත් ප්‍රකාශනය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර එම පුවත්පත් ලියාපදිංචිය සම්බන්ධයෙන් පනතේ විධිවිධාන සංශෝධනය කර ගැනීමට මණ්ඩලය කටයුතු කර නොතිබුණි	රෙගුලාසි සංශෝධනය කර රේඛීය අමාත්‍යාංශය සඳහා ඉදිරිපත් කර ඇති බව	පනතේ විධිවිධාන සංශෝධනය කිරීමට කටයුතු කළ යුතුය
ii) 26 වන වගන්තිය.	සෑම පුවත්පතකම මුද්‍රණකරු සහ ප්‍රකාශක විසින් මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන සෑම තදනත්තර සහ අන්‍යාකාර මුද්‍රණයක හෝ මුද්‍රණාංකයක පිටපතක් කොමසාරිස්වරයාගේ කාර්යාලයට භාරදීමට සැලැස්විය යුතු වුවත්, එසේ සිදු නොවීම නිසා 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා පුවත්පත් හා සඟරා ලබා ගැනීමට රු.704,020 ක වියදමක් දරා තිබුණි.	ඉදිරියේදී ගැනීම් කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් මෙලෙස පුවත්පත් ලබා නොදෙන්නේ නම් පුවත්පත් ලියාපදිංචිය ලබා දීම පිළිබඳ මණ්ඩලය සලකා බලන බව.	මිලදී අවම කටයුතු ප්‍රකාරව කටයුතු කළ යුතුය.
iii) 30 වන වගන්තිය	ලියාපදිංචි නොකළ වෙළඳපලට නිකුත් කරන පුවත්පත් සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය රීති හා නියෝග සම්පාදනයට ක්‍රියාකර නොතිබුණි.	පුවත්පත් මණ්ඩල ව්‍යුහගත කිරීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලමින් ඒ අනුව නව රෙගුලාසි සකස් කෙරෙනු ඇති බව.	රීති හා නියෝග සම්පාදනයට ක්‍රියා කළ යුතුය.
(ආ)1980 අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනතේ 16(1) වගන්තිය	සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් දායක මුදල ඊලඟට එළඹෙන මාසයේ අවසාන දින හෝ එදිනට පෙර අරමුදලට ගෙවිය යුතු වුවත්, නියමිත දිනට නොගෙවීම හේතුවෙන් 2023 වර්ෂයේ ජනවාරි හා මාර්තු මාසය සඳහා රු.9,705 ක අධිභාර මුදලක් ගෙවා තිබුණි.	ඉදිරියේදී මෙවැනි ප්‍රමාදවීම් සිදු නොවීමට කටයුතු යොදා ඇති බව.	දායක මුදල් පනත ප්‍රකාරව නියමිත දිනට ගෙවිය යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.371,045 ක උනන්දුවක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.363,321 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.734,366 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ඉකුත් වර්ෂයට සාපෙක්ෂව රජයේ ප්‍රදානය සියයට 7 කින් අඩුවීම, අනෙකුත් ආදායම් සියයට 25 කින් අඩු වීම හා උපයෝගී වියදම් සියයට 34 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට 2022 වර්ෂයේ ජනවාරි 04 දින ලබාදුන් රු.34,990 ක් වූ ටැබ් පරිසණකය 2025 මැයි 27 දින වන විටත්, මණ්ඩලය වෙත නැවත භාරදී නොතිබුණි.	මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී ලිඛිතවත් වාචිකවත් දන්වා ඇති බවත්, නව සිහිකැඳවීමක් මේ සම්බන්ධව සිදු කර ඇති බව.	ටැබ් පරිසණකය කඩිනමින් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2023 හා 2024 වර්ෂ සඳහා සිදුකල භාණ්ඩ සමීක්ෂණයේදී ද රු.52,250 ක් වූ වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් (Colour Printer) අස්ථානගත වී ඇති බව දක්වා තිබුණත් 2025 මැයි 27 දින වන විටත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් හඳුනා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	යම්කිසි අස්ථානගතවීමක් සිදුවී ඇත්ද යන්න සොයාබලා දන්වන මෙන් නිලධාරීන්ට උපදෙස් දෙන ලද බව	වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන අලාභය පියවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)මණ්ඩලය විසින් 2023 වර්ෂයේදී ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා නොමිලේ ලබාදීමට රු.316,837 ක් වැයකර මිලදී ගෙන තිබූ පාසල් උපකරණ කට්ටල වලින් සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.33,754 ක් වූ උපකරණ කට්ටල 07 ක් ඉතිරිව පැවතුණි.	මාධ්‍යවේදීන් නොපැමිණීම මත අවස්ථා කිහිපයකදී මෙය ගබඩාවල තොගයක් ලෙස පැවති බවත් පසුව මණ්ඩලයේ නිලධාරීන්ගේ පාසල් යන දරුවන් හට බෙදා දී ඇති බව.	අවශ්‍යතාවයන් නිසි පරිදි හඳුනාගෙන ඵලදායීව මිලදීගැනීම් කටයුතු සිදු කළ යුතුය.

(ආ) 2023 මැයි 01 දින සේවය හැර ගිය සේවකයෙකුගෙන් අයවිය යුතු ආපදා ණය ශේෂය වූ රු.105,277 ක වටිනාකම 2025 මැයි 27 දින වන විටත් අයකර ගැනීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණි.	මේ සම්බන්ධව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ දන්වා රේඛීය අමාත්‍යාංශය මගින් නීතිපතිතුමා වෙත ඉල්ලීමක් සිදු කරන ලද බව.	ණය අයකර ගැනීම සඳහා අවශ්‍ය පරිදි සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
---	--	---

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අධ්‍යාපනය හා පුහුණු වැඩ සටහන් වැඩි දියුණු කිරීම මණ්ඩලයේ පරමාර්ථයක් වුවද, ඩිප්ලෝමා පාඨමාලා, පුහුණු වැඩසටහන්, වැඩමුළු හා වෙනත් වැඩසටහන් 46ක් සඳහා රු.2,670,000 ක ප්‍රතිපාදන වෙන්කර තිබුණ ද රු.735,832 ක් වැයකර වැඩසටහන් 29 ක් පමණක් පවත්වා තිබුණි.	නිශ්චිතව තීන්දු තීරණ ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වැඩමුළු පැවැත්වීමට නොහැකි වූ බව.	අයවැය හා ක්‍රියාකාරී සැලැස්ම අනුව කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුමත කාර්යය මණ්ඩලය 21 ක් වුවද සමාලෝචිත වර්ෂය අවසන් වන විට තත්‍යා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු වූ අතර පුරප්පාඩු සංඛ්‍යාව 11 ක් විය. මෙම තත්ත්වය මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාම කෙරෙහි අහිතකර ලෙස බලපා තිබුණි.	මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදීම කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව සහ අග්‍රාමාත්‍යයතුමියගේ අධීක්ෂණයෙන් පත් කර ඇති කමිටුවක් වෙත රේඛීය අමාත්‍යාංශය මගින් ඉල්ලීමක් සිදුකර ඇති බව.	සේවක අවශ්‍යතාවය මත බඳවා ගැනීම් කටයුතු කඩිනම් කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) වගන්තිය හා 2021 නොවැම්බර් 16 දිනැති 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය සමග නිකුත් කළ රාජ්‍ය ව්‍යාපාර සඳහා වන මෙහෙයුම් අත් පොතේ 6.6 වන වගන්තිය අනුව මූල්‍ය වර්ෂය අවසන් වී මාස 02 ක් ඇතුළත එනම්, 2025 පෙබරවාරි 28 දින මූල්‍ය ප්‍රකාශ විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවද, මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවේ 2025 මාර්තු 17 දින දීය.	අවසන් ගිණුම් ඉදිරිපත් කිරීම සඳහා අමතර දින කිහිපයක් ඉල්ලුම් කරන ලද බව.	ගිණුම් නියමිත දිනට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

4.2 වාර්ෂික වාර්තා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.	2023 වර්ෂයේ වාර්ෂික වාර්තාව අවසන් මුද්‍රණය සඳහා මුද්‍රණාලයට භාරදී ඇත.	නියමිත කාල සීමාව තුළ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 8(6) වගන්තිය පුවත්පත් භාවිතය හා පුවත්පත්වල අවශ්‍යතා පිළිබඳ පර්යේෂණ පැවැත්වීම මණ්ඩලයේ අරමුණක් වුවද, 2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේදී ඒ සම්බන්ධව අවධානය යොමුකර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේ මණ්ඩලය ඊට අදාළව කිසිදු කාර්යයක් සිදුකර නොතිබුණි.	අධ්‍යක්ෂ වර්ෂයේ මණ්ඩලය පත්වීම අවිනිශ්චිතතා තිබුණු බව.	අදාළ පිළිබඳ මණ්ඩලයේ අරමුණුවලට අනුකූලව කටයුතු කළ යුතුය.

(ආ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව පුවත්පත් 200ක් ලියාපදිංචි කර රු.500,000 ක පුවත්පත් ගාස්තුවක් ලබා ගැනීමට මණ්ඩලය අපේක්ෂා කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය තුළ පුවත්පත් 149 ක් ලියාපදිංචි වී තිබුණ අතර රු.399,000 ක පුවත්පත් ගාස්තු වශයෙන් මණ්ඩලයට ලැබී තිබුණි.	ආර්ථිකමය දුෂ්කරතා හේතුවෙන්ම වසරකට අවස්ථා කිහිපයකදී පමණක් පළ කරනු ලබන පුවත්පත් හා සභරාද වර්තමානයේ පළ නොවන බව.	තාත්වික සැලසුම් සකස් කළ යුතු අතර සැලැස්මට අනුකූලව ඉලක්ක සපුරා ගත යුතුය.
--	---	--